

වක්‍ර ලේඛ අංක -13/2023

මගේ අංකය -සමු/මෙ/CCD/01
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව(බ.ප)
තැ.පෙ.444, ආදිපාද විදිය,
කොළඹ 01
2023.11. 13

සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති වල
ගරු සභාපතිවරුන් වෙත,

සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති වල මූල්‍ය සේවා ක්‍රියාවලියට බාහිර කටයුතු සඳහා මුදල් යෙදවීම

බස්නාහිර පළාත තුළ මූල්‍ය සේවා කටයුතු සිදුකරන සමුපකාර සමිති වල මූල්‍ය සේවා ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම වක්‍රලේඛණය නිකුත් කෙරේ. තැන්පත් රැස් කිරීම හා මුදල් ණයට ලබාදෙන ඕනෑම සමුපකාර සමිතියක් මූල්‍ය සේවා සමුපකාර සමිතියක් ලෙස හැඳින්විය හැක. ඒ අනුව ඉහත සඳහන් සමුපකාර සමිති තැන්පත් රැස් කිරීමත් එම තැන්පත් මුදල් සුරක්ෂිතව සාමාජික ණය වශයෙන් අභ්‍යන්තරව ආයෝජනය කිරීමත් යන ක්‍රියාවලිය තම ප්‍රධාන කාර්යය ලෙස සිදු කරනු ලබයි.

වර්තමානයේ ඇතැම් සමුපකාර සමිති ඉහත දැක්වූ පරිදි මූල්‍ය සේවා සපයන අතරම මීට අමතර කාර්යයන් සඳහා විශාල වශයෙන් අරමුදල් යොදවා ඇති බව මා වෙත වාර්තා වී ඇත. උදාහරණයක් වශයෙන් සංචන්සර මහ සභා රැස්වීම් ඇතුලු මහ සභා රැස්වීම් සඳහා, විනෝද වාරිකා සඳහා, සුභදහමු සඳහා, විවිධ පරිත්‍යාග සඳහා, පුණ්‍යාධාර ආදී වශයෙන් මූල්‍ය සේවා ක්‍රියාවලියට බාහිර විවිධ කටයුතු සඳහා සමිති අරමුදල් විශාල වශයෙන් භාවිත කර ඇති බව වැඩිදුරටත් මා වෙත වාර්තා වී ඇත.

මේ අයුරින් සමිති අරමුදල් වියදම් වශයෙන් බාහිරට ගලායාමෙන් ඇතැම් සමිති අලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවත් ඒ තුළින් තැන්පත් අවදානමට ලක්ව ඇති බවත් නිරීක්ෂණය කරමි.

මීට අමතරව මූල්‍ය සේවා නොවන ව්‍යාපෘති සඳහා ඇතැම් සමුපකාර සමිති තම අරමුදල් යොදවා ඇති බව ද නිරීක්ෂණය කරමි. උදාහරණ වශයෙන් නිවාස ව්‍යාපෘති, විවිධ කොන්ත්‍රාත් කටයුතු, පාරිභෝගික වෙළඳසැල් පවත්වාගෙන යාම, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් පවත්වාගෙන යාම ආදී ව්‍යාපෘති පිළිබඳව මා වෙත වාර්තා වී ඇත. ඇතැම් සමුපකාර සමිති මේ හරහා තැන්පත් මුදල් දැඩි ලෙස අවදානමට ලක් කර ඇති බවත් නිරීක්ෂණය කරමි.

මෙහි ප්‍රතිපලය, තැන්පත් මුදල් ගෙවීමට නොහැකි වීමත්, සමස්ත සමිති පද්ධතියම බිඳවැටීමේ අවදානමක් නිර්මාණය වීමත් ය. මෙම තත්ත්වය අතිශයින්ම අහිතකර බැවින් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කරවමි.

මූල්‍ය සේවා නොවන අමතර කටයුතු සඳහා සමිති අරමුදල් මේ අයුරින් භාවිත කර වියදම් දැරීමේ ක්‍රියාවලිය නතර කළ යුතුය. එසේවුව ද සමිති පවත්වාගෙන යාම සඳහා අවම මට්ටමින් දැරිය යුතු ඉහත සඳහන් වියදම් දැරීම සඳහා සමිති විසින් විධිමත් වැඩපිළිවෙලක් ගොඩනඟාගත යුතුය. ඒ සඳහා සමිතිය විසින් අරමුදලක් ගොඩනඟා ගත යුතු අතර එම අරමුදල් ගොඩනැගෙන ආකාරය සහ එම අරමුදලේ මුදල් භාවිත කළ හැකි වනුයේ කුමන කරුණුවලට ද කුමන සීමාවලට යටත්ව ද යන්න ඇතුළත් කාරක නියෝග සකස් කර ගත යුතුය. එසේවුව ද, මෙම අරමුදල ඇතුළු සමිති පවත්වාගෙන යන අරමුදල් සඳහා මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස ජනනය වන ආදායම් බැර කිරීම නොකළ යුතුය. සමිති ලියාපදිංචි අතුරු ව්‍යවස්ථාවේ 5.4.2 වගන්තිය සංශෝධනය කර මෙම අරමුදල ද එම වගන්තියට ඇතුළත් කර ගැනීමත් ලාභාංශ බෙදනු ලබන අවස්ථාවල අරමුදලට මුදල් වෙන්කර ගැනීමේ හැකියාවක් ද ලැබෙනු ඇත.

මීට අමතරව ඉහත නිරීක්ෂණය වී ඇති අයුරින් මූල්‍ය සේවා නොවන ව්‍යාපෘති සඳහා සමිති අරමුදල් භාවිත නොකළ යුතු බව දන්වමි. තැන්පත් මුදල් භාවිත කර මූල්‍ය සේවා නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ යුතු බව වැඩිදුරටත් දන්වමි. අනිරීක්ෂිත අරමුදල් මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා මාගේ ලිඛිත පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

මෙම චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව වියදම් දැරීමෙන් හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සමිතියට දරන්නට සිදුවන අලාභයකට, පාඩුවකට හෝ සමිතිය යටත් වන දඬුවමකට කාරකසභාව හා සේවකයන් තනිතනිව හා සාමූහිකව වගකීමට බැඳෙන බවත් එබඳු අවස්ථාවක සමුපකාර සමිති ප්‍රඥප්තියේ 58 වගන්තිය යටතේ ක්‍රියා කිරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වමි.

එම්.ඒ.පී.ජයකොඩි

සමුපකාර සංවර්ධන කොමසාරිස් සභා

සමුපකාර සමිති රෙජිස්ත්‍රාර්

බස්නාහිර පළාත

පිටපත් :-

01. ලේකම්, සමුපකාර හා ප්‍රවාහන අමාත්‍යාංශය(බ.ප)

- කරු.දැ.පී

02. සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (කොළඹ/ගම්පහ/කළුතර)

- කරු.දැ.පී. සහ සමිතිවලට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සඳහා

03. ප්‍රධාන කාර්යාලයේ සියළුම දිස්ත්‍රික් නිලධාරීන්

- කරු.දැ.පී. සහ සමිතිවලට උපදෙස් හා මගපෙන්වීම් ලබා දීම සඳහා

04. ප්‍රධාන කාර්යාලය, සියළුම මූලස්ථාන පරීක්ෂකවරු

- කරු.දැ.පී. සහ සමිතිවලට උපදෙස් හා මගපෙන්වීම් ලබා දීම සඳහා

01c